



# සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව சமுர்த்தி அபிவிருத்தி திணைக்களம் Department of Samurdhi Development



මුදල් අමාත්‍යාංශය  
සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුදල්, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය  
நிதி அமைச்சு  
சமுர்த்தி, வநிவிடப் பொருளாதார, நுண்ணித்ய, சயதொழில், மற்றும் வியாபார அபிவிருத்தி இராஜாங்க அமைச்சு  
Ministry of Finance  
State Ministry of Samurdhi, Household Economy, Micro Finance, Self Employment and Business Development

මගේ අංකය  
எனது இல  
My No

DSD/HO/02/Ad/07/දුරකථන

ඔබේ අංකය  
உமது இல  
Your No

දිනය  
திகதி  
Date

2021.07.28

දෙපාර්තමේන්තුවේ සියළුම නිලධාරීන් වෙත.

**සහනදායී දුරකථන ඇමතුම් හා දත්ත පහසුකම් සැලසීම.**

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සමෘද්ධි බැංකු 1074 සහ සමෘද්ධි බැංකු සමීති 331 ක් පරිගණකගත කිරීම, මානව සම්පත් කළමනාකරණ පද්ධතිය, ප්‍රතිලාභී කළමනාකරණ පද්ධතිය සහ විදුලි අත්වැල වැනි වැඩසටහන් මේ වන විට මාර්ගගත (Online) තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

02. එසේම එක් එක් දිස්ත්‍රික්කවල සහ ප්‍රධාන කාර්යාලය මගින් පවත්වනු ලබන පුහුණු වැඩසටහන් ප්‍රගති සමාලෝචන සාකච්ඡා සහ පසු විපරම් කටයුතු පැවැත්වීමේ දී ද වර්තමානයේ දිවයින පුරා පවතින Covid-19 වසංගත තත්වය මත Zoom / Team වැනි තාක්ෂණික ක්‍රමවේදයන් සහ දුරකථන ඇමතුම් ලබා ගැනීම බහුල වශයෙන් භාවිතයට ගැනීමට සිදුව ඇත.

03. සියළුම සමෘද්ධි බැංකු පරිගණකගත කිරීමේ කාර්ය සාර්ථකව අවසන් අධියරට පැමිණ තිබෙන අතර, ක්ෂේත්‍රයේදී මුදල් ඒකරාශී කිරීම (සමීති ලැබීම) ක්ෂණිකව බැංකුගතවන පරිදි හඳුන්වා දී ඇති mobile App භාවිතා කිරීමේ දී ක්ෂේත්‍රයේ රාජකාරී කටයුතුවල නියලෙන සමෘද්ධි නිලධාරීන් සඳහා අන්තර්ජාල පහසුකම් සහිත දුරකථන සම්බන්ධතාවයක් ලබාදීමට අපේක්ෂිතය.

04. මේ සියළු තත්වයන් සැලකිල්ලටගෙන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මාසිකව විශාල මුදල් ප්‍රමාණයක් දුරකථන ඇමතුම් සහ දත්ත සඳහා වැය කිරීමට සිදුව පවතින බැවින් මෙය අවමකර ගැනීම සඳහා දිවයින තුළ දැනට ක්‍රියාත්මක වන ප්‍රධානතම සන්නිවේදන පහසුකම් සලසන ආයතන සමඟ දෙපාර්තමේන්තුව ඇති කරගත් එකඟතාවයක් අනුව එම සමාගම් මගින් 2021.07.15 දිනැති ලිපියේ සඳහන් පරිදි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා වන විශේෂ සහන පැකේජයක් හඳුන්වා දීමට කටයුතු ආරම්භ කර ඇත.

05. එසේම ඉහත සඳහන් කරුණට අදාළව 2021.07.15 දින නිකුත් කළ ලිපිය මගින් හඳුන්වාදුන් සහන පැකේජයන් සමඟ ආයතන විසින් තවදුරටත් පුළුල් කර ඇති අතර, විස්තර මේ සමඟ ඇමුණුම 01 සිට 04 දක්වා ඉදිරිපත් කර ඇත.


06. ඉහත සඳහන් ආයතන මගින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහා ලබාදෙන සුවිශේෂී පැකේජයන් වෙනුවෙන් නිකුත් කරන SIM පත් ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් සඳහා අධ්‍යක්ෂ පාලන විසින්, දිස්ත්‍රික් හා අනෙකුත් කාර්යාලවල සේවය කරන නිලධාරීන් සඳහා දිස්ත්‍රික් අධ්‍යක්ෂ / සහකාර අධ්‍යක්ෂ / නියෝජ්‍ය අධ්‍යක්ෂ හෝ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ විසින් නම් කරනු ලබන නිලධාරියෙකුගේ නිර්දේශය මත පමණක් නිකුත් කරනු ලබන අතර, අදාළ පැකේජයක් පිළිබඳ විස්තර ලබාගැනීම සහ ඉදිරි කටයුතු සඳහා ප්‍රධාන කාර්යාලයේ හා දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන් පත් කර ඇත. එම නිලධාරීන් ගේ සහ අදාළ සන්නිවේදන ආයතනවල නියෝජිතයන්ගේ දුරකථන අංක මෙහි ඇමුණුම 05 සහ 06 ලෙස ඇතුළත්ව ඇත.

07. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සන්නිවේදන දීමනාව හිමි නිලධාරීන් සඳහා දෙපාර්තමේන්තුව මගින් ගාස්තු ගෙවා මෙම දුරකථන පැකේජයක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බැවින් ඒ අයට ද මෙම සහන පැකේජයන් ලබා ගැනීම සඳහා ද අයදුම් කළ හැකිය.

08. සමෘද්ධි බැංකුවල ක්ෂේත්‍ර රාජකාරී කටයුතුවල නියලෙන (ග්‍රාම නිලධාරී වසම් භාරව කටයුතු කරන) සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සඳහා අදාළ සමෘද්ධි බැංකුව මගින් ගාස්තු ගෙවා මෙම දුරකථන පැකේජය ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බැවින් ඒ අයටද මේ සඳහා අයදුම් කළ හැකිය.

09. ඉහත 07 හා 08 ඡේදවල සඳහන් පරිදි ආයතනය විසින් මුදල් ගෙවා මෙම දුරකථන සම්බන්ධතාවය ලබා ගන්නා නිලධාරීන්ට එයට අමතරව පෞද්ගලිකව මුදල් ගෙවා තවත් සම්බන්ධතාවයන් ලබා ගැනීමට පහසුකම් එම ආයතන මගින් සලසා ඇත.

10. තමන් විසින් භාවිතා කිරීමට අපේක්ෂා කරන දුරකථන පැකේජය සහ තමන්ට අවශ්‍ය SIM පත් ප්‍රමාණය දිස්ත්‍රික් අධ්‍යක්ෂ /සහකාර අධ්‍යක්ෂ හෝ සම්බන්ධීකරණ නිලධාරී මගින් ප්‍රධාන කාර්යාලයේ [adsamurdhi2014@gmail.com](mailto:adsamurdhi2014@gmail.com) වෙත දැනුම් දෙන මෙන් කාරුණිකව දන්වා සිටිමි.

  
කේ.එම්. මාලිනි කුමාරිහාමි  
අධ්‍යක්ෂ (පාලන)  
අධ්‍යක්ෂ ජනරාල් වෙනුවට

පිටපත:-

- 1. සියළුම දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් - දැ.ගැ.ස.

